

ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී - 2021

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී හි (සමාගම) සහ එහි පරිපාලන සමාගම්වල (සමූහයේ) 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ලාභාලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගම සහ සමූහයේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 ප්‍රධාන විගණන කරුණු

ප්‍රධාන විගණන කාරණා නම්, අපගේ වෘත්තීය විනිශ්චයේදී, සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ප්‍රවර්තන වර්ෂයේ අපගේ විගණනයේදී වඩාත් වැදගත් වූ කරුණුය. මෙම කරුණු ආමන්ත්‍රණය කරනු ලැබුවේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ සමස්තයක් ලෙස ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමේ සන්දර්භය තුළ සහ, ඒ පිළිබඳව මාගේ මතය සැකසීමේදී මෙම කරුණු සම්බන්ධයෙන් මම වෙනම මතයක් නොසපයන්නෙමි.

- ආදායම් හඳුනා ගැනීම - සටහන 4.15 බලන්න - මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් අංක 5. 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සමූහයේ ආදායම රු. මිලියන 10,034 කි.

අවදානම පිළිබඳ විස්තරය

සමූහය එහි සෞඛ්‍ය සේවාවලින් උපයන ආදායම ගිණුම්කරණ ප්‍රතිපත්ති 4.15 යටතේ සටහන 5 හි අනාවරණය කර ඇත. මිල ව්‍යුහයේ සංකීර්ණත්වය, එහි ඉහළ පරිමාව සහ ඇතැම් විධිවිධාන වලදී ආදායම් හඳුනාගැනීමේ දළ හෝ ශුද්ධ පදනමේ යෝග්‍යතාවය තීරණය කිරීම, සහ තොරතුරු තාක්ෂණ පාලන මත රඳාපැවැත්ම හේතුවෙන් ආදායම අවධානය යොමු කලයුතු අංශයක් ලෙස මම සලකමි.

අපගේ ප්‍රතිචාරය

- මාගේ විගණන ක්‍රියා පටිපාටිවලට පහත සඳහන් දෑ ඇතුළත් විය.
- නියැදි පදනමක් මත පරීක්ෂා කිරීම, ගනුදෙනු මට්ටමේ මිලකරණය සහ අදාළ ලේඛනමය සාක්ෂි මගින් ආදායම් මැනීම පිළිබඳ විගණන ක්‍රියා පටිපාටි මම සිදු කළෙමි.
- වෛද්‍ය උපදේශක නිලධාරීන් සම්බන්ධ වී සිටින කොන්ත්‍රාත් විධිවිධාන සම්බන්ධයෙන් මම කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කළ අතර දළ හෝ ශුද්ධ පදනමක් මත ආදායම හඳුනාගැනීමේ යෝග්‍යතාවය නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- ආදායම් ඇතිවීම පිළිබඳ ප්‍රධාන තොරතුරු තාක්ෂණ සහ අත්පොත් පාලනයන් පිළිබඳව අවබෝධයක් මම ලබා ගත් අතර එය නියැදි පදනමක් මත පරීක්ෂා කළෙමි.
- සමූහයේ ව්‍යාපාරය කරගෙන යන ස්ථානවල නියැදියක් ආවරණය වන පරිදි ආදායමට අදාළ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් මම නිශ්චිත විගණන ක්‍රියා පටිපාටි සිදු කළෙමි.
- මූල්‍ය ප්‍රකාශනයේ සටහන 5 හි දක්වන ලද අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් බව පිළිබඳ මම තක්සේරු කළෙමි.

- තොගවල ධාරණ අගය - සටහන 4.8 බලන්න - මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් අංක 16. සමූහය 2021 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 455 ක ඉන්වෙන්ටරි රැගෙන ගියේ පිරිවැයට හෝ ශුද්ධ උපලබ්දි අගයෙන් වඩා අඩු අගයට වනු ඇත.

අවදානම පිළිබඳ විස්තරය

නිෂ්පාදනවල ස්වභාවය සහ දැඩි තත්ත්ව අවශ්‍යතා හේතුවෙන් තොග තක්සේරු කිරීමට විනිශ්චය සහ ඇස්තමේන්තු ඇතුළත් වේ. ව්‍යාපාර ආකෘතිය මත පදනම්ව සමූහ මෙහෙයුම් තුළ තොග වෙන් කිරීම සහ විකිණීම හේතුවෙන්, තොගවල පැවැත්ම සහ තක්සේරු කිරීම යන අංශ දෙකම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර වේ.

අපගේ ප්‍රතිචාරය

- මාගේ විගණන පටිපාටිවලට ඇතුළත් වනුයේ; සමූහයේ තොග ප්‍රතිපාදන ප්‍රතිපත්තිය සමඟ වාර්තා කරන දිනයේ දී තොග සඳහා ප්‍රතිපාදන සැපයීමේ ප්‍රමාණවත් බව සහ අනුකූලතාව තක්සේරු කිරීම.
- නියැදි පදනමක් මත, සමූහයේ තොග රැගෙන යන ප්‍රමාණය එම තොගවල ශුද්ධ උපලබ්ධි අගය සමඟ සංසන්දනය කිරීම.
- වසර අවසානයේදී භෞතික සත්‍යාපනය තුළින් තොගවල පැවැත්ම පරීක්ෂා කිරීම සහ සමූහයේ ආයතන තුළ පිරිවැය වෙන් කිරීමේ වලංගුතාවය පරීක්ෂා කිරීම.

- වෙළඳ ලැබීම් නැවත අයකර ගැනීමේ හැකියාව - සටහන් අංක 4.9.1 - මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ 17 සටහන. 2021 දෙසැම්බර් 31 දිනට සමූහයේ වෙළඳ ලැබිය යුතු දැරූ මිලියන 704 කි.

අවදානම පිළිබඳ විස්තරය

සමූහයේ වෙළඳ ලැබීම් ආපසු අයකර ගැනීමේ හැකියාව තක්සේරු කිරීම කළමනාකරණ විනිශ්චය මත පදනම් වේ. ගනුදෙනුකරුවන්ගේ ණය සුදුසුකම් සම්බන්ධ ඓතිහාසික ගෙවීම් රටාවන් සහ අනෙකුත් තොරතුරු. වෙළඳ ලැබීම් ආපසු අයකර ගැනීමේ හැකියාව තීරණය කිරීම සඳහා ණය අවදානම් නිරාවරණය සම්බන්ධයෙන් විනිශ්චයන් සිදු කිරීමේදී ආවේනික ආත්මීයත්වය සම්බන්ධ වේ.

අපගේ ප්‍රතිචාරය

මගේ විගණන පටිපාටිවලට ඇතුළත් වනුයේ -

- ණය කොන්දේසි පිළිබඳ පාලනයන් ඇතුළුව සමූහයේ ණය පාලන ක්‍රියා පටිපාටි පරීක්ෂා කිරීම සහ ගනුදෙනුකරුවන්ට අදාළ ගෙවීම් ඉතිහාසය සහ මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීම.
- 2021 දෙසැම්බර් 31 ශේෂයන්ට අදාළව වසර අවසන් වීමෙන් පසු මුදල් ලැබීම් පරීක්ෂා කිරීම; සහ
- අදාළ ගනුදෙනුකරුවන් සමඟ සිදු කරන ලද විනිශ්චයන් සහ ඓතිහාසික වෙළඳ පළපුරුද්ද තක්සේරු කිරීමෙන් වෙළඳ ලැබීම්වලට එරෙහිව සමූහයේ දුර්වලතා විධිවිධානවල ප්‍රමාණවත් භාවය පරීක්ෂා කිරීම.
- හානිවීම සම්බන්ධ ප්‍රතිපාදන වෙත ලඟාවීම සම්බන්ධ ඇස්තමේන්තු මට්ටම පිළිබඳ සමූහයේ අනාවරණය කිරීම්වල ප්‍රමාණවත් බව තක්සේරු කිරීම.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුමක් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මහඟරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචා හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම ,වේතනාන්විත මහඟරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්නා ලද නමුත් අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය,සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක සමාගම විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(ආ) සමාගමේ ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර නොතිබුණු අතර මෙම ලේඛනයේ වරින් වර සිදුකරන ලද ප්‍රත්‍යාගණන ලාභ හෝ අලාභ ගැලපීම සඳහා පහසුකම් සපයා නොතිබුණි.	පළමු ස්ථාවර වත්කම් ලේඛනය 2012 දී KPMG හි සහාය ඇතිව සකස් කරන ලදී. මෙම පැවරුමේදී, සියලු වත්කම් හඳුනාගෙන පවරා ඇති වත්කම් කේත සමඟ අමුණා ඇත. නමුත් 2007 දෙසැම්බර් 31 දිනෙන් පසු මිලදී ගත් වත්කම්වලින් සියයට 82 ක් දක්වා වටිනාකමක් අපට පැවරීමට හැකි වී තිබුණි. ලේඛන නොමැතිකම හේතුවෙන් වත්කම්වල එකතුව සඳහා වටිනාකමක් පැවරීමට නොහැකි වූ අතර ස්ථාවර වත්කම් ලේඛනයේ මෙම වත්කම් ශුන්‍ය අගයක් නියෝජනය කෙරිණි. එම අවස්ථාවේදී ස්ථාවර වත්කම් ලේඛනය එතැන් සිට ඉදිරියට ගෙන යාමේ තීරණයකට එකඟ විය.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කිරීම සහ වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. බිලියන 1.858 ක ලාභයක් සහ ඉකුත් වර්ෂයේ අනුරූප ලාභය රු. මිලියන 196 කි. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයේ රුපියල් බිලියන 1.662 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 3.23 කින් ඉහළ යෑම මෙම දියුණුවට හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමහර විශේෂඥ ක්ෂේත්‍ර සඳහා කුලී පදනම යටතේ ලබාගත් උපදේශකයින් 16 ක් සඳහා ලබා ගන්නා සේවාවන් වෙනුවෙන් සමාගම වෙනම ගෙවීම් කර තිබුණු නමුත් ඊට අමතරව, එම උපදේශකයින් රඳවා තබා ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ ඔවුන්ට රු.මිලියන 107.32 ක් ගෙවා තිබුණි.</p>	<p>ශ්‍රී ලංකාව රෝහල් මත පදනම් වූ වෙළඳපළකට වඩා උපදේශකයින් විසින් මෙහෙයවන වෙළඳපළක් ඇති රටකි. ශ්‍රී ලාංකීය රෝගීන්ගෙන් බහුතරයක් තමන් කැමති උපදේශකවරුන්ගෙන් උපදෙස් ලබා ගන්නේ ඔවුන්ගේ නම්වලින් මිස රෝහලේ නම්වලින් නොවනු ඇත. මෙම කර්මාන්ත ස්වභාවය ලංකා හොස්පිටල් රෝහල සඳහ ද අදාළ වනු ඇත. කර්මාන්තයේ ප්‍රමුඛයා වීමට ලංකා හොස්පිටල් රෝහලට ප්‍රධාන ඉහළ කීර්තිමත් උපදේශකයින් සමඟ හවුල්කාරීත්වයක් තිබිය යුතුය. රෝගීන් පැය විසිහතර පුරාම රෝහලට පැමිණෙන අතර සමහර රෝගීන්ට හදිසි පදනමක් මත විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. වෙනත් ව්‍යාපාරවල මෙන් නොව වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම මිනිස් ජීවිතයට හානියක් විය හැකිය. එබැවින් රෝහල කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ උපදේශකයින් සමඟ හවුල්කාරීත්වයක් ඇති කර ගත යුතුය. මෙම ප්‍රමුඛ උපදේශකවරුන් පූර්ණ කාලීන සේවකයින් ලෙස සම්බන්ධ වීමට අකමැති නිසා රෝහල් කාර්ය මණ්ඩලය තු සිටිය නොහැක. රෝහලට ඔවුන් පූර්ණ කාලීන සේවකයන් ලෙස බඳවා ගැනීමට අවශ්‍ය නම් ආයතනයට ඊටත් වඩා විශාල මුදලක් වැයවනු ඇත.</p>	<p>ගෙවීම් ආර්ථික දැයි පරීක්ෂා කිරීම සඳහා නිසි ඇගයීමක් කළ යුතුය.</p>

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගමට අයත් ප්‍රසම්පාදන අත්පොත 2021 ජුනි මස සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති අතර ප්‍රසම්පාදන අත්පොත හඳුන්වා දීමට පෙර රජයේ 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ භාවිතා කර තිබුණි. පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.</p>	<p>(අ) 2021 වර්ෂයේදී පිළියෙල කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණු ආයතනය සඳහා නිශ්චිත ප්‍රසම්පාදන අත්පොත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර නොතිබුණි.</p>	<p>කෙටුම්පත් කරන ලද ආයතන නිශ්චිත ආයතන නිශ්චිත ප්‍රසම්පාදන අත්පොත 2021 ජුනි මසයේදී EXCO විසින් අනුමත කර ඇත. ආයතන ප්‍රසම්පාදන අත්පොත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.</p>

- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කර නොතිබුණි. 2021 වසර ආරම්භයේ සිට, කෙටුම්පත් ආයතන නිෂ්චිත ප්‍රසම්පාදන අත්පොත සහ මූල්‍ය අධිකාරී සංදේශය (MOFA) ක්‍රියාත්මක කර ඇත. වාර්ෂික මූලධන අයවැය(CAPEX) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත. ප්‍රසම්පාදන සැලැස්ම කර සකස් කර කාලානුරූපීව ගැලපීම් කිරීම කළ යුතුය. ප්‍රසම්පාදන සැලැස්ම සඳහා මාර්ගෝපදේශ ඇතුළත් කරමින් සමාගමේ අත්පොත සංශෝධනය කළ යුතුය.
- (ඉ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ 2.12 මාර්ගෝපදේශය සහ සමාගමේ ප්‍රසම්පාදන අත්පොතේ 6.5 වගන්තියට අනුව, ලංසු ඇගයීම් කමිටුවේ සියලුම සාමාජිකයන් එහි පළමු රැස්වීමේදී නියමිත ආකෘතියේ ප්‍රකාශයකට අත්සන් කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, තෝරාගත් නියැදියෙන් ප්‍රසම්පාදන 13 ක් මෙම අවශ්‍යතාවයට අනුකූල වී නොතිබුණි. අපි නිරීක්ෂණය සමඟ එකඟ වෙමු. අපි ලංසු ඇගයීම් කමිටු (BEC) වාර්තාවට ප්‍රකාශ කිරීමේ වගන්තිය හඳුන්වාදීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු. එහිදී සියලුම ලංසු ඇගයීම් කමිටු සාමාජිකයින් සාමූහිකව ලංසු ඇගයීම් කමිටු වාර්තාවට අත්සන් කිරීමෙන් ප්‍රකාශය පිළිපදිනු ඇත. අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම අවශ්‍ය වේ.
- (ඊ) ලංසු විවෘත කිරීමේ කමිටුවේ සමහර සාමාජිකයින් කමිටු රැස්වීමට පැමිණ නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නියෝජිතයන් පැමිණ සිටියහ. කෙසේ වෙතත්, එවැනි නියෝජිතයින් පත්කිරීමට අදාළ ලිඛිත සාක්ෂි විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි. 2022 ජනවාරි 12 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රසම්පාදන කණ්ඩායම සමඟ ලංසු විවෘත කිරීමේ කමිටුවට පැමිණීමට කළමනාකාරිත්වය විසින් බලය පවරන ලද දෙපාර්තමේන්තු නියෝජිතයින්ගේ පූර්ව අනුමත ලැයිස්තුවක් සමාගම සතුව ඇත. නියෝජිතයන් පත්කිරීම් නිසි ආකාරයෙන් සිදුකිරීමටත් ලේඛනගත සාක්ෂි තබා ගැනීමටත් ක්‍රියාමාර්ග ගත යුතුයි.
- (උ) ඔපරේෂන් නියාමන ටේබල් 01 (බේරියාට්‍රික්) මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදනය පිළිබඳ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සියලුම අවශ්‍යතාවලට අනුකූල වන අඩුම ලංසුකරු නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත්, ප්‍රසම්පාදන කමිටුව විසින් සමාගම සමඟ පෙර පළපුරුද්ද ඇති 3 වැනි අඩුම ලංසුකරු මගින් ඔපරේෂන් නියාමන ටේබල් 01 මිලදී ගැනීමට තීරණය කර තිබුණි. මෙම තීරණය නිසා සමාගමට රු.635,134 ක් වැඩිපුර ගෙවීමට සිදු වී තිබුණි. නිර්දේශිත මිලදී ගැනීම්වල දිගුකාලීන කල්පැවැත්ම සහ සේවා තිරසාරභාවය යන අංගය TEC විසින් නොසලකා හැර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, TEC සහ PC අතර සාකච්ඡාවක් ඇති වූ අතර, මිලදී ගැනීමේ ප්‍රශස්ත ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා මාර්ක් සන්නාමය රු.635,134 ක අතිරේක පිරිවැයකට මිලදී ගැනීමට තීරණය කළෙමු. ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතුයි.

(ඌ) Terumo CZE Hemotherm 400CE Heater Cooler සැපයීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වෛද්‍ය උපකරණ සැපයුම්කරුවන්ගේ කාණ්ඩයෙන් මිල කැඳවීමකින් තොරව ලියාපදිංචි සැපයුම්කරුවන් 200 කට අධික සංඛ්‍යාවකින් මිල ගණන් කැඳවා තිබුණි. කෙසේ වෙතත් රු.2,000,000 ක් වූ ඇස්තමේන්තු පිරිවැයට වඩා අසාමාන්‍ය වැඩි මිලක් වූ රු.7,000,000 ක ලංසුවක් ලැබී තිබුණි. මෙම තත්ත්වය සැලකිල්ලට නොගෙන තවදුරටත් මිල ගණන් කැඳවීමකින් තොරව ලංසු ඉදිරිපත් කළ සැපයුම්කරුට ප්‍රසම්පාදනය ප්‍රදානය කර තිබුණි. අදාළ යන්ත්‍රය මිලදී ගැනීමේ අවශ්‍යතාවයට අනුව අපේක්ෂිත දිනය 2019 මාර්තු 08 වුවද, මෙම ටෙන්ඩරය පිරිනැමීමේ දිනය 2021 මාර්තු 06 විය. අවශ්‍යතාවය සපුරාලීම සඳහා සමාගම වසර 2කට ආසන්න අසාධාරණ කාලයක් ගතකර තිබුණි.

මෙම ප්‍රසම්පාදනය වෙළඳපොල මිල සැඟහුම් ක්‍රමය(Shopping) යටතේ සිදු කරන ලද අතර වෛද්‍ය කාණ්ඩය සඳහා අප සමඟ ලියාපදිංචි වී ඇති සියලුම ලියාපදිංචි ලංසුකරුවන්ට ආරාධනා කිරීමෙන් අපි මිල ගණන් කැඳවුවෙමු. අවසාන පරිශීලකයාට අනුව ඉදිරිපත් කර තිබූ යන්ත්‍රය දැනට පාවිච්චි කරන යන්ත්‍රයට අනුකූල විය. එබැවින් මිල ප්‍රකාශිත ලංසු පිළිගැනීම හැර නැවත ලංසු කැඳවීමක් අනවශ්‍ය බව පෙනී යන ලදී. අදාළ උපකරණ අවශ්‍යතාව ලද දිනය 2019 ජූලි 25 වන දින අතර 2020 සැප්තැම්බර් 11 වන දින සැපයුම්කරු වෙත ප්‍රසම්පාදනය ප්‍රදානය කරන ලදී. නමුත්, ප්‍රසම්පාදන කමිටුව විසින් සෘජුවම ආනයනය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා ප්‍රසම්පාදනය තාවකාලිකව නතර කිරීමට උපදෙස් දෙන ලදී. එහෙත් අවසානයේදී ප්‍රසම්පාදන කමිටුව 2020 සැප්තැම්බර් 9 වැනි දින ලංසුකරුගෙන් උපකරණය මිලදී ගැනීම අනුමත කරන ලදී. ප්‍රසම්පාදන ගිවිසුම අවසන් වූ පසු මිලදී ගැනීමේ ඇණවුම 2021 මාර්තු 06 වැනි දින සිදු කළෙමු.

වැඩි සැපයුම්කරුවන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සහ වැදගත් වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

(එ) සස්පෙන්ෂන් ට්‍රෙඩ්මිල් (Suspension Treadmill) 01 ක් මිලදී ගැනීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවකින් මිල ගණන් කැඳවා තිබුණද, ඇස්තමේන්තුගත පිරිවැය වූ රු.500,000 ට වඩා අසාමාන්‍ය ලෙස වැඩි රු.2,160,000 ක් වූ හා රු.2,950,000 ක් වූ මිල ගණන් සහිත ලංසු 2 ක් ලැබී තිබුණි. එසේම ඇස්තමේන්තුගත පිරිවැය සැලකිල්ලට නොගෙන, ලංසු ඇගයීමට ලක් කර ප්‍රතිචාරත්මක ලංසුකරුට ටෙන්ඩර් ප්‍රදානය කර තිබුණි.

මෙම ප්‍රසම්පාදනය වෙළඳපොල මිල සැඟහුම් ක්‍රමය(Shopping) යටතේ සිදු කරන ලද අතර අප සමඟ 'වෛද්‍ය' කාණ්ඩය යටතේ ලියාපදිංචි වී ඇති සියලුම ලියාපදිංචි සැපයුම්කරුවන් සඳහා ආරාධනා කිරීමෙන් අපි මිල ගණන් කැඳවුවෙමු. ලංසු ඇගයීම් කමිටු නිර්දේශයට අනුව, නැවත ලංසු කැඳවීම වාණිජමය තේරුමක් නොමැති නිසා රෝහල් අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රසම්පාදනය සිදු කර ඇත.

වැඩි සැපයුම්කරුවන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අනුමත සේවක සංඛ්‍යාව හා සසඳන විට තත්‍ය කාර්ය මණ්ඩල සංඛ්‍යාව 366 ක භිහයක් නිරීක්ෂණය විය. පවතින පුරප්පාඩු 366 න් සියයට 37 ක් පුරප්පාඩු හෙද සේවක සංඛ්‍යාවේ සහ සියයට 12 ක් වෛද්‍යවරු වේ.	2021 වසර සැලකිය යුතු කාලයක් සඳහා රට අගලු දමා තිබූ වසංගතයෙන් පිරුණු වසරකි. එබැවින්, කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම දැඩි ලෙස අවශ්‍යතා පදනම මත සිදු කර ඇත.	අනුමත කාර්ය මණ්ඩලය වරින් වර සමාලෝචනය කර අවශ්‍ය සංශෝධනයන් සිදු කළ යුතුය.
(ආ) 2021 වර්ෂයේදී සමාගම විසින් සැලසුම් කරන ලද පුහුණු වැඩසටහන්වල සාර්ථකත්වය සියයට 36 ක් තරම් අඩු අගයක් විය. හෙදියන්ගේ ඉල්ලීම මත පවත්වනු ලබන පුහුණු වැඩසටහන් හැර හෙදියන් සඳහා සැලසුම් කර ඇති වැඩසටහන් 16 න් අවම වශයෙන් එක් පුහුණු වැඩසටහනක් හෝ පවත්වා නොතිබුණි. තවද EXCO සහ අනෙකුත් කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා සැලසුම් කර ඇති පුහුණු වැඩසටහන් 55 න් පුහුණු වැඩසටහන් 23 ක් පමණක් පවත්වා තිබුණි.	වසංගත තත්වය හේතුවෙන් මහා පරිමාණ රැස්වීම් සීමා කිරීම නිසා පුහුණු දින දර්ශනය නියමිත පරිදි සිදු කිරීමට නොහැකි වී තිබුණි.	පුහුණු වැඩසටහන් සැලැස්ම සංශෝධනය කළ යුතුය. මාර්ග ගත ක්‍රමය භාවිතා කිරීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

3.4 කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
COVID 19 ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ රෝහල කොරෝනා ප්‍රතිකාර සඳහා යොමු විය. බාහිර හෝටල් 4 ක ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ සිදු කරන ලදී.	එකල මධ්‍යස්ථාන අනුව ලාභ ගණනය කිරීමට කළමනාකරණ අවශ්‍යතාවයක් නොතිබුණි. කෙසේ වෙතත්, අපි කළමනාකරණ තොරතුරු සඳහා covid මධ්‍යස්ථානවලින් සමස්ත ලාභය ගණනය කර ඇත.	එක් එක් මධ්‍යස්ථානයේ ලාභය වෙන වෙනම ඇගයීමට ලක් කළ යුතුය.

(ආ) මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී නිසි අභ්‍යන්තර පාලන ක්‍රමයක් හඳුන්වා දී නොතිබූ අතර වාර්තා නිසි ලෙස නඩත්තු කර නොතිබුණි. උදාහරණයක් ලෙස මෙම මධ්‍යස්ථානවල සේවයේ නියුතු වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සේවකයන් විසින් සිදුකරනු ලබන කටයුතු සම්බන්ධයෙන් පාලන පද්ධතියක් නොතිබුණි. එසේම වාර්තා නිසි පරිදි නඩත්තු කර නොතිබුණි.

ලංකා භෞස්පිටල්ස් මෙම සේවා හඳුන්වා දුන් කාලවකවානුවේදී රට තුළ දරුණු ලෙස වසංගත තත්ත්වයක් පැවතිම, මිනිස් බලය ඇතුළු සම්පත්වල සීමා පැවතීම, පුද්ගලික රෝහල් අංශයටද මෙම සේවාව නව අත්දැකීමක් වීමත්, එසේම මෙහෙයුම් බාධක රැසකට මුහුණ දීමට සිදු වූණි. රටේ ඇතිවූ මෙම හදිසි තත්වයේදී අවශ්‍ය සියලු පූර්වාරක්ෂාවන් පිළිපදිමින් පැවති දැඩි බාධා යටතේ සායනික සත්කාර සේවා මගින් ලද අත්දැකීම් හා ඉගෙනීම් තුලින් මෙම සේවාව ස්ථාපිත කර , ඇගයීමට ලක් කර වැඩිදියුණු කර ඇත.

සියලුම ක්‍රියාකාරකම් සඳහා අභ්‍යන්තර පාලන පද්ධති හඳුන්වා දීමට උත්සාහ කළ යුතුය.